

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (පුද්ගලික) සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා

ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම
(අ) සමාගමේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වූ සේවා සැපයුම් සිදු කිරීමේදී පාරිභෝගිකයන් සමඟ ගිවිසුම්වලට එළඹ තිබූ අතර එම ගිවිසුම් අනුව ගිවිසුම්ගත ආදායමින් සියයට 40 ක් සංවලන අත්තිකාරම් (Mobilization Advance) ලෙසත් ඉතිරි සියයට 60 සේවා සහතික නිකුත් කිරීමේදීත් ගෙවිය යුතු බව සඳහන් කර තිබුණද සමාගම විසින් සේවා සැපයුම් ආදායම් හඳුනා ගැනීමේදී ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී සම්පූර්ණ ආදායම හඳුනා ගන්නා බව නිරීක්ෂණය විය. ඒ අනුව 2023 වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර ඇති රු. 27,460,515 ක්වූ ආදායම්වල විවක්ෂණභාවය තහවුරු නොවුණි. මෙම ආදායමින් 2024 දෙසැම්බර් 09 දිනටද සේවය සපයා අවසන් නොකරන ලද ප්‍රමාණය රු.7,179,662ක් වී තිබුණි. ඒ අනුව ආදායම් හඳුනාගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතියේ අංක 23.14 ඡේදය ප්‍රකාරව කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිත අංක 23.14 වගන්තිය අනුව ඉදිරියේදී ආදායම හඳුනාගැනීමට කටයුතු කරනු ලැබේ. ගිණුම්කරණ ප්‍රමිතය අනුව සමාගමේ ආදායම නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බව.
(ආ) සමාගම සතු පිරිවැය රු.5,320,075 ක් වූ දේපළ, පිරියත හා උපකරණ වල ඵලදායී ආයු කාලය අවසන් වී පැවතියද විගණිත වර්ෂය තුළදී ද එම වත්කම් භාවිතා කරනු ලබන බවට විගණනයේදී නිරීක්ෂණය විය. මේ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිත 17 කොටසේ ඡේද අංක 17.19 අනුව එම වත්කම් වල ඵලදායී ජීව කාලය නිවැරදිව ඇස්තමේන්තු ගත කර නොමැති බව නිරීක්ෂණය විය.	සමාගමේ වත්කම් ප්‍රත්‍යාගණනයක් සිදු කර දෙන ලෙස මගේ අංක SLCF/AF/Val./75 හා 2024.07.24 දිනැති ලිපියෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. නැවත අංක SLCF/AF/Val./75 හා 2024.10.09 දිනැති ලිපියෙන් සිහිකැඳවීමක් සිදු කර ඇත. ගිණුම්කරණ ප්‍රමිතය අනුව වත්කම්වල ජීවකාලය වාර්ෂිකව ඇස්තමේන්තු කළ යුතු බව.

(ඇ) ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන මේ සම්බන්ධයෙන් ගිණුම්කරණ ප්‍රමිතය ගිණුම්කරණ ප්‍රමිත 29.6 කොටස අනුව සමාගම විසින් සමාගමේ අධ්‍යක්ෂ අනුව බදු වියදම ආදායම මත සමාලෝචිත වර්ෂයට අදාළව රු.4,112,708 මණ්ඩලයේ අවධානයට හඳුනා ගැනීමට ක බදු වියදමක් හඳුනාගත යුතු වුවද එකී බදු වගකීම යොමු කිරීමට කටයුතු කරනු කටයුතු කළ යුතු බව. මූල්‍ය ප්‍රකාශන තුළින් හඳුනාගැනීමට කටයුතු කර ලැබේ. ඒ අනුව ඉදිරි කටයුතු කරනු ලැබේ.

1.5.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති තුළ දක්වා ඇති පරිදි අඩමාණ ණය සහ බොල් ණය සඳහා සමාලෝචිත වර්ෂය තුළ වෙන් කිරීමක් සිදු කර නොතිබුණි.	2023 වර්ෂය තුළ අඩමාණ ණය සහ බොල් ණය සඳහා වෙන් කිරීම සිදු නොකරන ලදී.		ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව අඩමාණ ණය සහ බොල් ණය සඳහා වෙන්කිරීමට කටයුතු කළ යුතු බව.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 ,2022 හා 2023 වර්ෂ වලට අදාළව සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත රු.507,700 ක අධිභාරයක් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත 2021,2022 හා 2023 ජුනි මාසය දක්වා රු.64,804 ක අධිභාරයක් පනවා තිබුණද සමාගම විසින් එම අධිභාර මුදල් ගිණුම්ගත කිරීමට හා ගෙවීමට කටයුතු කර නොතිබුණි.	2022 වර්ෂයට අදාළව සේවක අර්ථසාධක අරමුදල සඳහා රු.169,225 ක අධිභාරයක් සමාගම වෙත පනවා නොමැත. සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල සඳහා පනවා ඇති අධිභාරය 2022 මූල්‍ය ප්‍රකාශන සකසන අවස්ථාවේදී සමාගම වෙත ලැබී නොතිබුණි.	පනත් මගින් නිර්දේශිත පරිදි නියමිත කාලය ඉක්මවීමට පෙර දායක මුදල් ගෙවිය යුතු බව සහ පනවන ලද අධිභාර ගෙවිය යුතු බව.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 2007 අංක 07 දරන සමාගම් පනත 131 (1) වගන්තිය	සෑම සමාගමක් විසින්ම පනතෙහි පස්වන උපලේඛනයෙහි දක්වා ඇති සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය, සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් සංඛ්‍යාව, අහිමි කළ කොටස් සංඛ්‍යාව, සමාගම සංස්ථාගත කළ දිනය හා	2020 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇති අතර 2021 වාර්තාව සකස් කර ඇත. මෙම කාර්ය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් පවතී.		සමාගම් පනතේ වගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතු බව.

කාර්යාලයේ ලිපිනය ආදී කරුණු ඇතුළත් වාර්ෂික වාර්තාවක්, යටත් පිරිසෙන් සෑම වර්ෂයකටම වරක් නියමිත ආකෘතියෙහි රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙනු ලැබිය යුතු වුවද සමාගම විසින් 2020 වර්ෂයෙන් පසු එබඳු වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2022 ජනවාරි 28 දිනැති හා අංක 02/2022 දරන චක්‍රලේඛය	චක්‍රලේඛයේ ප්‍රතිපාදන වලට පටහැනිව විධායක නොවන තනතුරු වලට අදාලව රු. 166,306 ක මුදලක් සමාලෝචිත වර්ෂය තුළ දුරකථන දීමනාව ලෙස ලබා දී තිබුණි.	කාර්ය මණ්ඩලයේ රියදුරු/කාර්යාල කාර්ය සහායක තනතුර හැර අනෙකුත් තනතුරු විධායක තනතුරු වේ. මේ වන විට පුහුණු ව්‍යාපෘති විධායක නිලධාරීන්ට ගෙවීම් කරනු නොලැබේ. ආයතනයේ පවත්නා කාර්ය භාරය අනුව විවිධ අවස්ථාවලදී රියදුරු/කාර්යාල කාර්ය සහායක හටද දුරකථන ඇමතුම් ලබා ගැනීමට සිදු වන බැවින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පරිදි රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක : 01/2020 (ii) හා 2022.01.12 දිනැති චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව මෙම ගෙවීම් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව හිමිකම් ලබන අයට පමණක් ගෙවීම් කල යුතු බව.
(ඇ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛය මාර්ගෝපදේශ අංක 2.3	සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා අනුමත කරන ලද සංයුක්ත සැලැස්ම සමඟ ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික අයවැය ලේඛනය රේඛීය අමතරාංශයේ ලේකම්ට හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.	2024 වර්ෂයට අදාලව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික අය වැය ලේඛනය රේඛීය අමතරාංශයේ ලේකම් හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර ඇත.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කල යුතු බව.

1.7 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 93 (1) වගන්තිය ප්‍රකාරව සෑම තක්සේරු වර්ෂයක්ම අවසානවීමෙන් පසුව මාස 08 කට නොවැඩි කාලයක් තුළ එම තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගොනු කළ යුතු වුවද සමාගම විසින් 2023 වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව 2024 ඔක්තෝබර් 10 දින වන විටත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගොනු කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඉදිරි කටයුතු කරනු ලැබේ.	දේශීය ආදායම් පනතේ වගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතු බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 13,482,727 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු. 2,530,072 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.10,952,655 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට සමාගමේ මෙහෙයුම් ආදායම් වැඩිවීම ප්රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛයට අදාළ මෙහෙයුම් අත්පොතේ 2 ඡේදය ප්‍රකාරව සමාගම විසින් මෙහෙයුම් පද්ධති සහ පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කර නොතිබුණි.	සමාගමේ සිටින සීමිත කාර්ය මණ්ඩලය තුළ හැකි අයුරින් මෙහෙයුම් පද්ධති සහ පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. සමාගමේ උපාය මාර්ගික සැලැස්ම අනුව 2027 - 2028 වර්ෂයන්හිදී ව්‍යවසාය සම්පත් සැලැස්මක් (ERP) සකස් කිරීමට සැලසුම් කර ඇත.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව.

(ආ) රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛයට අදාළ මෙහෙයුම් අත්පොතේ ඡේද අංක 7.3 ප්‍රකාරව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූලික කාර්යසාධන දර්ශක (KPI) අනුමත ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය සමඟ කාලානුරූපීව සමාලෝචනය කර නොතිබුණි.	ව්‍යාපාර 2021 සාධන දර්ශක (KPI) හා අය වැය සමඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සමාලෝචනය කරනු ලැබේ.	වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව මූලික කාර්යසාධන දර්ශක හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බව.
---	---	---

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම විසින් රු.2,500,000 ක පිරිවැයකට අගය කර තිබූ පරිසර අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් 2012 වර්ෂයේ සිට භාවිතා කරනු ලැබුවද විගණිත දින දක්වාම එම කැබ් රථය සමාගම වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	මෙම GG 9396 දරන කැබ් රථය පරිසර අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි. මෙම රථය සමාගම වෙත පවරා දී නොමැති බැවින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කර නොමැත. කැබ් රථය පවරා දුන් පසු මූල්‍ය ප්‍රකාශන තුළට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.	විධිමත් පරිදි කැබ් රථය සමාගම වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතු බව.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛයේ මාර්ගෝපදේශ අංක 6.6 අනුව කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා අවසන් ගිණුම් මූල්‍ය වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද සමාගම විසින් සමාලෝචිත වර්ෂයේ අවසන් ගිණුම් නියමිත දිනට මාස 07 ක් ප්‍රමාද වී එනම් 2024 සැප්තැම්බර් 03 වන දින ඉදිරිපත් කර තිබුණි.	2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වර්තාව නියමිත දිනට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.	වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව.

4.2 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛයේ මාර්ගෝපදේශ අංක 4.2(h) අනුව විගණන කමිටුව මාස 3 කට වරක්වත් පැවැත්විය යුතු බවට දක්වා තිබුණ ද 2023 වර්ෂයේදී විගණන කමිටු රැස්වීම් දෙකක් පමණක් පවත්වා තිබුණි.	මේ වන විට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් හතරක් (04) වර්ෂයට පැවැත්වීමට සැලසුම් කර ඇත.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව.